



අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු

නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු පීඑල්සී

(ලියාපදිංචි අංක. PQ 27)

අංක .40, නවම මාවත, කොළඹ 02.

දිනය

--	--	--	--	--	--	--	--

දි මා අ අ අ අ අ

..... කළමනාකරු

නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු පීඑල්සී

..... ශාඛාව



ගිණුම් විවෘත කිරීමේ ප්‍රධාන මැන්ඩේට්පත්‍රය

සංස්ථාගත කරන ලද ආස්ථිත්වය

බැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණි

CID

--	--	--	--	--	--	--	--

ප්‍රධාන වර්ගීකරණය

SME ☐ ලියාපදිංචි FI ☐ රාජ්‍ය අංශ ආස්ථිත්වය ☐ වෙනත් ☐
ආයතනික ☐ වෙනත් FI ☐ ඉහළ අවදානම් ප්‍රභේදය ☐

- (ලියාපදිංචි අංක දරන) සමාගම වන (සමාගම) අප විසින් නිශ්චිත ආයතනික ගිණුම් විවෘත කිරීමේ ආකෘතියේ/ආකෘතිවල සඳහන් ශීර්ෂය යටතේ ගිණුමක්/ගිණුම් විවෘත කරන ලෙස සමාගම් ලියාපදිංචි කිරීමේ අංක PQ27 දරන නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු පීඑල්සී ආයතනයෙන්, (NDB), එහි අනුප්‍රාප්තිකයන්ගෙන් සහ පැවරුම්ලාභීන්ගෙන් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.
- ආයතනික ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සඳහා බලය පවරනු ලබන යෝජනා සම්මතයක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී යථාර්ථී සම්මත කරනු ලැබ ඇති බවත් එම යෝජනා සම්මතය සමාගමේ වාර්තා පොතෙහි යථා පරිදි වාර්තාගත කර ඇති බවත් එම යෝජනා සම්මතය ආස්ථිත්වයේ සාංගමික ව්‍යවස්ථාවට හෝ ප්‍රඥප්තියට හෝ සමාන ලේඛනවලට අනුකූලවන බවත් අප විසින් සහතික කර සිටිනු ලැබේ. (සහතික කළ උද්ධෘතයක් අමුණා ඇත.)
- පිළිවෙලින් වූ රටෙහි සමාගම් සංස්ථාගත කිරීම පාලනය කරනු ලබන සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත හෝ නියාමන ආයතනය වෙත අදාළ ආකාරයට ගොනුකරනු ලබන I වන ආකෘතියට/40 වන ආකෘතියට හෝ වඩාත් මෑත කාලීන 20 වන ආකෘතියට හෝ අදාළ ලේඛනයකට/ලේඛනවලට අනුකූලවන අදාළ දිනට සිටින සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සමාගම් ලේකම්වරයාගේ (ව්‍යවස්ථාපිත ලෙස නියම කර ඇත්නම්) විස්තර පහත දැක්වෙන පරිදි වේ. (අදාළ ආකෘතිපත්‍රයේ සහතික කළ පිටපතක් අමුණා ඇත.)

	සම්පූර්ණ නම	පොළී ප්‍රතිශතය කොටස්වලින්	ජා.හැ.පත්/විදේශ ගමන් බලපත්‍ර අංකය/සමාගම් ලියාපදිංචි කිරීමේ අංකය	ජාතිය	ස්ථිර ලිපිනය	FATCA යටතේ අදාළ වේ නම් TIN/ සමාජ ආරක්ෂක අංකය
I						
II						
III						
IV						

4. විදේශීය සමාගම් සම්බන්ධයෙන් සමාගම් ලේකම්/ලියාපදිංචි නියෝජිතයා

නම	ලිපිනය	ලියාපදිංචි කිරීමේ අංකය

සටහන:

සියලු අධ්‍යක්ෂවරුන්ගේ විස්තර සඳහන් කිරීමට සපයා ඇති ඉඩ අවකාශය ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී, කරුණාකර සමාගම් ලේකම්වරයාගෙන්/ලියාපදිංචි නියෝජිතයාගෙන් ලබාගත් සහතික කිරීමක් සහිත වෙනම පත්‍රිකාවක් අමුණන්න. 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2(3) වගන්තිය ප්‍රකර්ශ ඉහතහි කොරකුරුවලට අමතරව, සියලු අධ්‍යක්ෂවරුන් විසින් සහ බලයලත් අත්සන්කරුවන් විසින් "වෙනම වූ විස්තර ආකෘතිපත්‍ර" සම්පූර්ණ කිරීමට නියමය වේ.

සමාගම් පිළිබඳ විස්තර	
1. ව්‍යාපාරයේ/කර්මාන්තයේ ස්වභාවය	2. සංස්ථාගත කිරීමේ රට
3. සංස්ථාගත කළ දිනය	4. ව්‍යාපාර ආරම්භ කළ දිනය
5. ලියාපදිංචි කාර්යාලයේ ලිපිනය*	6. ලිපි හුවමාරුකිරීමේ ලිපිනය
7. ශ්‍රී ලංකාවේ ගිණුමක්/ගිණුම් විවෘත කිරීමේ අරමුණ (අනේවාසික ගනුදෙනුකරුවන් සඳහා)	
* (අනන්‍යතාවයකින් නිශ්චිතව සඳහන් කර ඇත්නම් මිස, NDB විසින් ගිණුම්ගිණියා වෙත තැපෑලෙන් ලිපිලේඛන භාරදෙනු ලැබේ.)	

8. ආස්ථිත්වය සඳහා අරමුදල් ලබාගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය ☐ කොටස් ප්‍රාග්ධනය ☐ සාමාජිකත්ව ගාස්තු ☐ මහජනතාවගෙන් ලැබෙන තැන්පතු ☐ පුද්ගල ☐ වෙනත් (සඳහන් කරන්න)	
9. ආස්ථිත්වය සතු වත්කම් සහ ඇස්තමේන්තුගත වටිනාකම් ශ්‍රී.ල.රු. වලින් ☐ දේපළ/පරිශ්‍රය (ශ්‍රී.ල.රු.) ☐ මෝටර් රථය/මෝටර් රථ (ශ්‍රී.ල.රු.) ☐ මූල්‍ය වත්කම් (ශ්‍රී.ල.රු.) ☐ ආයෝජන (ශ්‍රී.ල.රු.) ☐ වෙනත් (සඳහන් කරන්න) ☐ වත්කම් පැවතියේ කෙදිනක සිටද දිදි/මාමා/අගඳ	
10. වත්කම් අත්කරගනු ලබන ක්‍රම ☐ ප්‍රාග්ධනය ☐ පරිත්‍යාග (දේශීය/විදේශීය) ☐ වෙනත් (සඳහන් කරන්න) ☐ ආයෝජන ☐ ව්‍යාපාර ආදායම් ☐ බැංකු පහසුකම් ☐ අපේක්ෂිත ප්‍රතිපාඨය	
11. වෙනත් සම්බන්ධිත ව්‍යාපාර/වෘත්තීය කටයුතු/අපේක්ෂිත ප්‍රතිපාඨයවල ස්වභාවය (අදාළ වේ නම්)	

[illegible]

සහ/හෝ යම් පිණිසමත් වනා දැනීම සහ/හෝ යම් වේදයට අවසන්කිරීම කරනු ලැබිය හැකි ය. රෝගී අවස්ථාවක දී, ඉල්ලා සිටීමේ දී පිණිසමිමයාගේ සන්නිකායට පවතින සියලු ආර්ථික හොඳම වෙනමත් පිණිසමිමයා විසින් බැංකුව වෙත ආපසු හැරිය යුතු වේ.

(෨) මෙම විධිකරණ (24) කැමැතිවුවත් නිමැස් ඒකීය පවතින නැතහොත් බැංකුවේ වෙමි අවධිමත් පුළුන්හු ලබන්නා වූ ද බැංකුව විසින් පැලින් කර ගිණය කරනු ලබන්නාදුටු අවම වේදය පවත්වාගෙන නොගනා පිණිසමත් (පිණිසම) පිණිසමිමයාගේ අවසන්වට පවත්නාක වී හැකි ලිපිකය වෙත පිණිසම (පිණිසම) වෙත දැනුම ලබාදෙනා දින දසකක (14) ලිපික නිවැරදිකරන ලබාදීමෙන් පසුව වසාදැනීමේ අවධියද බැංකුවේ අවිකකය පරිදි බැංකුව වෙත යදවා කන ආනු ලැබේ. රෝගී අවස්ථාවලදී, තානිද අවධිමික සදහා හෝ කෙතියිද නිදුලත් වසෙයන් පිණිසමේ පවතින වේදය අත්කර්වුගණය කිරීම සදහා NDB බැංකුව වෙත අවධික රදවාගනු ලැබේ.

(෩) වෛද්‍ය විමර්ශන නිමාවන හෝ තත්කලයට සලස්වන්නා වෙතත් යම් නිමැස්, නිමැස්, විධානකය හෝ නිමැස්කරන දැල්ල-ගණය වී හැකි සමට බැංකුව සැලීමට යැවෙන අවස්ථාවක දී, NDB බැංකුව විසින් සර්නිය අවසන්වෙය අනුව පිණිසමිමයා (පිණිසමිමයා) වෙත නිවැරදිකන කිරීමෙන් හෙතැන් පිණිසම වෙත දිනක ලැබිය හැකිය.

(෪) බැංකුව විසින් සර්නිය අවසන්වෙය පරිදි හෝ යම් අධිකරණයක අවසන්වෙය හෝ පටිපාටිකරණය අවසන්වෙය වෙතදෙයන් හෝ අනාගතයකිත්, පිණිසමිමයා වෙත ඉවර නිවැරදිකන ලබාදීමෙන් හෙතැන් හෝ බැංකුව විසින් පිණිසමිමයා වෙත ඉවරක යුතු යම් වගකීමක් දැල්ල-ගණය වීම සදහා යටපිවෙයන් හෙතැන් පිණිසම (පිණිසම) සම්බන්ධ ආනුලලු වනා දැනුම ගනනම් කිරීම හෝ අත්සිවුරීම කරනු ලැබිය හැකි ය.

(෫) වෛද්‍ය අවස්ථානුකූල තරුණු යටපත් සදාල කිරී සහ නිමැස්වෙයට ආනුලලුට ක්‍රියාකිරීම වෙතදෙයන් යම් වෙමිමත් වූනිරීම හෝ නිවැරදිකන කිරීම, පිණිසමිමයාගේ දුරකර්ම සහකරීම හෝ වෙයා සදහා ඉල්ලුමකිරීම හෝ වෙයා සියල්ල හෝ වෙයා යම් යම් කෙටියක් සැලකීම NDB බැංකුවේ පාරිසරයෙන් වෙනුවෙන්, අවධිමිමට හෝ ප්‍රතිකර්මවෙය වෙතදෙයන් සැලකිය හැකි ය. වෙයා නිමැස්වෙයට ආනුලලුට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම හෝ අවම වසෙයන් සියලු පිණිසමිමයා හෝ කුන්වන පාරිසරයන් විසින් විදින ලද හෝ දරන ලද ඕනෑම අනාගතයකිත් පැනගනින පසු සම්බන්ධයෙන් නිමිය මගින් අවසන් දෙකකකදුටු NDB බැංකුව පිණිසමිමයා වෙත හෝ යම් කුන්වන පාරිසරයක් වෙත වගකියනු නොලැබිය යුතු ය.

28. වෙයා නිමැස් හා කෙතියෙදිමි මි ලංකා ප්‍රත්තානමික වෙයන්ටදී සහර්මය නිමිය ප්‍රතානට පැනගන විය යුතු සහ වෙයන් වෙය නිමිය ප්‍රතානට සැලකීමක විය යුතු වෙයන් වෙයන් සැලකීමක වන ලෙස සැලකු ලැබිය යුතු අතර වෙයන් අලා කණ්කරුයුතු මි ලංකාවේ අධිකරණ ඉදිරියට ඉදිරිපත්කල යුතු නණ්ක NDB බැංකුව විසින් කැමැත්ත (සර්නිය අවස්ථාවලදී රෝගී කණ්කරු බැංකුව විසින් කෙයන්වෙයට සැලකන වෙතත් යම් වෙයා හෝ අධිකරණ කලාසයක අධිකරණ ඉදිරියට ඉදිරිපත් කල යුතු අතර රෝගී අවස්ථාවක දී වෙයා අධිකරණයට අලාල නිමිය ඒ සදහා විය යුතු අතර රෝගී අවස්ථාවක දී වෙයා අධිකරණ වෙත සහ වෙය නිමිය වෙත කණ්කරුයුතු ඉදිරිපත් කිරීමට පිණිසමිමයා සදහා විය යුතු අතර ඒ සදහා දරන ලද වෙයනික විරෝධය, අධිකරණ තානිද කන නිමිය තානිද පිණිසමිමයාගේ කොලාහිකරණ වෙත වෙනු කරනු ලැබිය යුතු ය.

29. බැංකුව වෙත වැඩිම හෝ බැංකුවේ නිල වෙයම් අවධිය හරහා හෝ නිල ප්‍රතානක හරහා හෝ වෙයම් ලබාදී හැකි කාර්ය පටිපාටිය ප්‍රතානට බැංකුවේ සම්බන්ධ කෙයට වෙත හෝ බැංකුවේ අතිමමි වෙයන්වෙය වෙත හෝ ප්‍රතාන කාර්යාලය වෙත ලිපිකර නිකුත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ අවධිය පිණිසමිමයා සතු වේ. යම් පැමිණිල්ලක් සිතුව හෙයනිමි අවස්ථාවකදී පිණිසමිමයා විසින් ඉලා වෙයම්වෙයන්වෙයට හරහා හෝ මි ලංකා සංඛ්‍යාලක හරහා ඒ සදහා විකුණත් ඉල්ලා සිටිය හැකි වේ.

30. සැකයකුකු ආනුලලු විමර්ශන කල දුරකිම සිකරට ඉලා ආනුලලු විමර්ශන අලු අධිකරණ වෙත පාරිසරයකිමිමි අවධිය බැංකුව සතු වේ.

31. වසාගනින බැංකු කාර්යය සදහා වූ කොටසකරණ මත සැකවීම කාර්තුමික පැනගන්න මත බැංකුව විසින් පිණිසමිමයාට ඉතල වෙයම්කන කිරීම හෝ පාලන වෙයම්කන කිරීම සිතුව හැකි සමත් ලියාදැඩි-වි පැනගැනක් වෙනු ලබන ලිපිකත් මගින් ඒ විමර්ශන පිණිසමිමයා දැනුවත් කරනු ලැබිය යුතු සමත් පිණිසමිමයා විසින් වෙයින් කෙයට සිටිනු ලැබේ.

32. පිණිසමිමයාගේ කම් කල ක-මි දුරකරණ අංකය වෙත වෙනු ලබන කෙටිපණ්ඩුකයන් (SMS) මගින්/ පිණිසමිමයාගේ කම්කල විදුන්න ලිපිකය වෙත වෙනු ලබන විදුන්න පණ්ඩුකයන් මගින් පිණිසමිමයා වෙත ඉවර නිවැරදිකනත් දුරකරණ මගින් අවම කණ්කය බැවෙමි වේදය වෙනත්කිරීම, සංවේදිකය කිරීම, පැමිණිමික හෝ අදිමිමික සදහා බැංකුවට පිණිසමත් පවතින සමට පිණිසමිමයා විසින් වෙයින් කෙයට සිටිය.

33. බැංකුවේ පැමිණිමයාගේ පිණිසම පිණිසමිමිමයා වෙත නිවැරදිකන කිරීමෙන් පසුව වෙයම් නිමැස් හා කෙතියෙදිමි සංවේදිකය කිරීමට, ඒ සදහා යමක් වෙනුවෙන්ම හෝ වෙනත්කිරීමට බැංකුව විනාම අවස්ථාවකදී පිණිසමත් පවතින වෙයන් වෙය සංවේදිකය, වෙනු කිරීම හෝ වෙනත්කිරීම මගින් පිණිසමිමයා බැඳී සිටිය යුතු වෙයන් පිණිසමිමිමයා විසින් වෙයින් වෙයවෙන සිටිය. නිමැස් සහ කෙතියෙදිමිමික යටත්කැලින කරන ලද අනුවැය (අනුවැය) බැංකුවේ අනාගතයක වෙයම් අවධිමත් පවතින අතර වෙය අනුවැය (අනුවැය) පිණිසමිමිමයාගේ කම් කල පැනම දුරකරණ අංකය වෙත කෙටිපණ්ඩුකයන් (SMS) මගින්/ පිණිසමිමිමයාගේ කම්කල විදුන්න ලිපිකය වෙත විදුන්න පණ්ඩුකයන් වෙයම් මගින් පිණිසමිමිමයා වෙත නිවැරදිකන නිවැරදිකන කරනු ලැබිය යුතු වේ. (අදාල පරිදි) යම් පැනැදිලි කරනැලිමත් සදහා පිණිසමිමිමයා විසින් අදාල සම්බන්ධතා කළමනාකරු හෝ කොටස කිලාටරයා හා සම්බන්ධ විය හැකි ය.